

විදේශ අරමුදල් යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් 2021 වසර අගදී ගොවීන් වෙනුවෙන් ආරම්භ කරන්නට යෙදුණු ව්‍යාපෘති දෙකක් අතරින් එකක් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ, ඒ ඔස්සේ ඇ.එ.ජ.ඩොලර් මිලියන 50 ක මුදලක් අහිමි වීම සම්බන්ධයෙන්, මාධ්‍ය කිහිපයක් තුළ තොරතුරු ආවරණය වී තිබිණි. එහිදී, සිංහල භාෂාවෙන් පළ වන දිනමිණ පුවත්පත (ජූනි 22, 2022) සහ එම පුවත්පතේ සහෝදර ඉංග්‍රීසි භාෂා පුවත්පත වන Daily News (ජූනි 22, 2022) තුළ එකිනෙකට වෙනස්ව එම පුවත වාර්තා වී තිබූ ආකාරය Ethics Eye නිරීක්ෂණයට හසුවිණි.

දිනමිණ: "කෘෂිකර්ම නෝනා නිසා ඩො.මිලියන 50ක ව්‍යාපෘතිය හාන්සි" (සිරස්තලය සමගින් කාන්තා මුහුණක ගැලික් රූපයක් ද පළ කොට ඇත.)

Daily News: "අමාත්‍යාංශ නිලධාරියෙකු/නිලධාරිනියක, ඇ.එ.ජ.ඩොලර් මිලියන 50 ක ICDP කෘෂි ව්‍යාපෘතියක් අසිරුවේ හෙළයි" (සිරස්තලයේ සිංහල පරිවර්තනය)

ඔබ සිතනා ආකාරයට,

1) Daily News පුවත තුළ Ministry official (සිංහල බසින් සඳහන් කිරීමේදී එය 'අමාත්‍යාංශ නිලධාරිනියක' ලෙසින් පරිවර්තනය වනු ඇත) ලෙසින් පුවතට අදාළ අයව හඳුන්වා දී තිබියදී, දිනමිණ පුවත තුළ එය "කෘෂිකර්ම නෝනා" යනුවෙන් විශේෂයෙන්ම සඳහන් කොට ඇත්තේ මන්ද?

2) දිනමිණ පුවත තවදුරටත් එම ස්ත්‍රී පුරුෂ භාවය ඉස්මතු කොට දක්වමින්, කාන්තා මුහුණක ගැලික් රූපයක් ද සිරස්තලය සමගින් පළ කොට ඇත්තේ මන්ද?

3) මෙම ස්ත්‍රී පුරුෂ භාවය ඉස්මතු කිරීම, මෙම පුවතට අදාළ වන්නේ ද? ස්ත්‍රී පුරුෂ භාවය ඉස්මතු නොකිරීම තුළින් Daily News පුවත් වාර්තාවට හානියක් සිදුවී තිබෙන්නේ ද?

පුවතට අදාළ නොවන ස්ත්‍රී පුරුෂ භාවයන්, පුවත් වාර්තාවන් තුළ සෘණාත්මකව ඉස්මතු නොකරමු!